

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය - 2013

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරු වල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ 22(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර අධිකාරියේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාළව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ දැයි තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාචනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මට නොහැකි විය. ඒ හේතු කොට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01

- (i) මූල්‍ය ප්‍රකාශන සමඟ ශුද්ධ වත්කම්/හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයක් ඉදිරිපත් කර නොතිබුණි.
- (ii) අධිකාරියේ ළමා ආරක්ෂක අරමුදල් හා ව්‍යාපෘතිවල ඉකුත් වර්ෂයේ සිදුවූ ගිණුම්කරණ දෝෂ වන පිළිවෙළින් රු.4,908,996 ක්, රු.1,398,772 ක් හා රු.714,024 ක් අදාළ කාල පරිච්ඡේදය සඳහා ඉදිරිපත් කර ඇති සංසන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කිරීමෙන් අනිතෘයෝගීව නිවැරදි කර ඉදිරිපත් කිරීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ ඉදිරියට ගෙන එන ලද ආදායමට ශුද්ධ ප්‍රතිඵලය ගලපා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 07

සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද පිරිවැය රු.25,893,649 ක් වූ වත්කම් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතියද එහි සාධාරණ අගය ගිණුම්වල පෙන්වුම් කිරීම සඳහා වත්කම් ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

අධිකාරිය රජයේ ප්‍රදාන මත ස්ථාවර වත්කම් මිලදී ගැනීම සිදුකරනු ලබන අතර සමාලෝචිත වර්ෂය අවසානයේ රු.මිලියන 134 ක රජයේ ප්‍රදාන හා රු.මිලියන 92 ක ස්ථාවර වත්කම් පවතින නමුත් වත්කම් මත ක්‍රමක්ෂය කිරීම සඳහා ගිණුම් ප්‍රතිපත්තියක් අධිකාරිය විසින් හඳුන්වා දී නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා අධිකාරිය විසින් ක්‍රමවත් ගිණුම්කරණ පද්ධතියක් පවත්වා ගත යුතු නමුත් ජ'නල් සටහන් මගින් ලෙජරයට සිදුකර ඇති ගැලපීම් සම්බන්ධයෙන් පහත දුර්වලතා නිරීක්ෂණය වූ බැවින් ලෙජර ගිණුම්වල නිරවද්‍යතාව සම්බන්ධයෙන් විගණනයේදී සැඟිමකට පත්විය නොහැකි විය.
 - i වැරදි නිවැරදි කිරීම සඳහා ගිණුම් 12 කට අදාළව ජංගම වත්කම් ගිණුම් රු. 593,522 කින්ද වියදම් ගිණුම් රු. 223,892 කින්ද අනුමැතියකින් තොරව මකා වෙනස්කර තිබුණි.
 - ii ජ'නල් සටහන් යෙදීමකින් තොරව රු.9,991,399 ක අත්තිකාරම් පියවීම් ලෙජරයේ සටහන් කර තිබීම.
 - iii අධිකාරියේ ගණුදෙනු සටහන් කිරීමේදී රු.391,914,146 ක් වටිනා ජ'නල් සටහන් 107 ක් තබා තිබූ නමුත් ඒ සඳහා නිසි අනුමැතියක් ලබා ගෙන නොතිබූ අතර, ජ'නල් වවුචර්ද පිළියෙල කර නොතිබීම.
- (ආ) දීර්ඝ කාලයක් තිස්සේ ලැබිය යුතු පුනරාවර්තන ප්‍රදාන ලෙස දැක්වූ රු. 3,541,000 ක් අනිතෘයෝගීව ගැලපීම වෙනුවට සමාලෝචිත වර්ෂයේදී පූර්ව වර්ෂ ගැලපීමක් ලෙස ගිණුම්ගත කර තිබුණි. එසේ වුවද මෙම කපා හැරීම සඳහා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

සමාලෝචිත වර්ෂය අවසානයේ තිබූ රු.184,900 ක තොගයේ නිරවද්‍යතාවය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති, රෙගුලාසිවලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
(අ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත	නිලධාරීන් හතර දෙනෙකුගෙන් රු.16,805ක උපයන විට ගෙවීම් බද්ද අයකර දේශීය ආදායම් කොමසාරිස් වෙත ප්‍රේෂණය කර නොතිබුණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනජයේ ආයතන සංග්‍රහය	
(i) II වන පරිච්ඡේදයේ 10 වන වගන්තිය	නියැදි පරීක්ෂාවේදී නිලධාරීන් අටදෙනෙකු පොදු 169 වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර නොතිබුණි.
(ii) IV වන පරිච්ඡේදයේ 2.3 වන වගන්තිය	රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් අංකය හා දායක මුදල් ගෙවීම් ආරම්භ කළ දිනය පෞද්ගලික ලිපිගොනුවල දක්වා නොතිබුණි.
(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	
(i) මුදල් රෙගුලාසි 165 (2)	වෙක්පත් හා මුදල් ලැබීම් මුදල් ඇණවුම් ලේඛනයක සටහන් කර නොතිබුණි.
(ii) මුදල් රෙගුලාසි 184	වටිනාකම රු.5,326,984ක මුදල් ලැබීම් සඳහා කුවිතාන්සි නිකුත් කර නොතිබුණි.
(iii) මුදල් රෙගුලාසි 267	අධිකාරිය විසින් වැටුප් හා වෙනත් ගෙවීමේදී ආදායකයාගේ අත්සන හෝ කුවිතාන්සියක් ලබාගෙන නොතිබුණි.
(iv) මුදල් රෙගුලාසි 323 (1)	රජයේ මුදල් පෞද්ගලික ගිණුම් වල තැන්පත් නොකළ යුතු වුවත් එකතුව රු.521,300 තත්කාර්යය අත්තිකාරම් මුදල් පෞද්ගලික ගිණුම් 12 ක තැන්පත් කර තිබුණි.
(v) මුදල් රෙගුලාසි 372 (ඇ)	2012 වර්ෂයේදී දෙන ලද රු.2,279,733 ක අත්තිකාරම් මුදල් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් නිරවුල් කර නොතිබුණි.
(vi) මුදල් රෙගුලාසි 371 (2) (ආ)	නිලධාරියෙකුට වරකට ලබාගත හැකි අත්තිකාරම් මුදල රු. 20,000 ක සීමාව රු.100,000 ක් දක්වා වැඩි කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය

ලබාගෙන තිබුණද, ඒ සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන නොතිබූ අතර රු.100,000 ද ඉක්මවා අවස්ථා 03 කදී එකතුව රු.364,320 ක අත්තිකාරම් මුදල් ගෙවා තිබුණි.

- (vii) මුදල් රෙගුලාසි 1646 වාහන 07 සම්බන්ධයෙන් ලොග් පොත් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (අ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර ශේෂ කර නොතිබුණි.
- (ඉ) 2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ් 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය 6.5.1 ඡේදය මූල්‍ය ප්‍රකාශන සමඟ කෙටුම්පත් වාර්ෂික වාර්තාවේ පිටපතක් ඉදිරිපත් කර නොතිබුණි.
- (ඊ) 2009 දෙසැම්බර් 09 දිනැති අංක 441 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය සිදුකර එම වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද ගිණුම්වලට අනුව සමාලෝචිත වර්ෂය සඳහා අධිකාරියේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු.1,460,932 ක උනන්දුවක් වූ අතර ඊට අනුරූපීව පෙර වර්ෂය සඳහා උනන්දුව රු.11,428,602 ක් වූයෙන් එය පෙර වර්ෂය හා සසඳන විට මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.9,967,670 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මහා භාණ්ඩාගාරයෙන් සමාලෝචිත වර්ෂය සඳහා ලැබී තිබූ ප්‍රතිපාදන රු. 16,210,000 කින් වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුව විය.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ ශුද්ධ වත්කම්වල වටිනාකම රු. 114,474,350 ක් වූ අතර එය ඉකුත් වර්ෂයේ ශුද්ධ වත්කම් වූ රු.112,277,411 ක් හා සැසඳීමේදී රු.2,196,939 ක් හෙවත් සියයට 1.9 ක වැඩිවීමකි. සමාලෝචිත වර්ෂයේ කාරක ප්‍රාග්ධනය රු.12,610,651 ක් වූ අතර එය ඉකුත් වර්ෂයේ කාරක ප්‍රාග්ධනය වූ රු.15,548,563 ක් හා සැසඳීමේදී රු.2,937,912 ක් හෙවත් සියයට 18 ක අඩුවීමකි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අධිකාරියේ ක්‍රියාකාරී සැලැස්ම හා කාර්යසාධන වාර්තාව අනුව පහත සඳහන් වැඩසටහන් සම්බන්ධයෙන් අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවී නොතිබුණි.
 - i. අධිකාරියේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධන වැඩසටහන් 05ක් පැවැත්වීමට රු.මිලියන 0.80 ක් වෙන්කර තිබුණද රු.මිලියන 0.42 ක් වැයකර වැඩසටහන් 03 ක් පමණක් පවත්වා තිබුණි.

- ii. ප්‍රදර්ශන හා ජංගම සේවා වැඩසටහන් 80 ක් සඳහා වෙන්කරන ලද රු.මිලියන 1 න් රු. මිලියන 0.93 ක් වැය කර වැඩසටහන් 20 ක් පමණක් පවත්වා තිබුණි.
- iii. ළමා කේන්ද්‍රීය මධ්‍යස්ථාන 02 ක් පිහිටුවීමට රු.මිලියන 02 ක් වෙන්කර තිබුණද එවැනි මධ්‍යස්ථාන පිහිටුවා නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය අවසාන වන විට අධිකාරිය වෙත පැමිණිලි 23,767 ක් ලැබී තිබූ අතර ඉන් පැමිණිලි 8,130 ක් විසඳා තිබූ නමුත් නොවිසඳා ඉදිරියට ගෙන යන ලද පැමිණිලි සංඛ්‍යාව 15,637ක් විය. අධිකාරිය වෙත වසරක් පාසා ඉදිරිපත් කෙරෙන පැමිණිලි වලින් ඉතා සීමිත ප්‍රමාණයක් එම වර්ෂය තුළ විසඳීම හේතුවෙන් නොවිසඳී ඇති පැමිණිලි සංඛ්‍යාවේ සිසු වර්ධනයක් සිදුවන බව පෙන්නුම් කෙරෙන අතර වාර්ෂිකව අධිකාරියට ලැබෙන පැමිණිලි විසඳීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි කළමනාකරණය අවධානය යොමු නොකිරීම තුළින් මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බව නිරීක්ෂණය විය.

(ඇ) සමාලෝචිත වර්ෂයේදී සිදු කරන ලද පර්යේෂණ හා අධ්‍යාපන කටයුතු සඳහා රු.මිලියන 4.8ක් වෙන්කර තිබූ අතර ඉන් රු. මිලියන 3.45 වැයකර පර්යේෂණ 03ක් පවත්වා වාර්තා ලබාගෙන තිබූ නමුත් එම වාර්තා අධිකාරියේ ඉදිරි කටයුතු සඳහා උපයෝගී කර ගෙන නොතිබුණි.

4.2 ව්‍යාපෘති කළමනාකරණ දුර්වලතා

අධිකාරියේ ව්‍යාපෘති 09 ක් සඳහා ඉකුත් වර්ෂවලදී ලද මුදල් අදාළ කාර්යයන් සඳහා වැය නොකිරීම නිසා සමාලෝචිත වර්ෂය අවසානය වන විට එකතුව රු.11,638,386 ක් ඉතිරිව පැවති බැවින් ව්‍යාපෘති කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බව නිරීක්ෂණය විය.

4.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

(අ) ලැබිය යුතු පුනරාවර්තන ප්‍රදාන ගිණුමේ තිබූ රු. 3,541,000 ක ශේෂය කිසිදු සොයා බැලීමකින් තොරව සමාලෝචිත වර්ෂයේ අතිරික්තතා උනන්දු ගිණුමට හර කර කපාහැර තිබුණි.

(ආ) වාහන අනතුර නිසා වර්ෂය තුළ දැරීමට සිදුවූ අලුත්වැඩියා වියදම වූ රු. 1,113,736 න් රක්ෂණ ආයතනය ප්‍රතිපූරණය කරන ලද මුදල රු. 834,912 ක් වීමෙන් වෙනස වූ රු. 278,824 ක් වගකිව යුතු පුද්ගලයෙකුගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.4 හඳුනාගන්නා ලද පාඩු

නිලධාරීන් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළකිරීමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් එය දෙවරක් පළකිරීමට සිදුවීම නිසා රු.29,568 ක පාඩුවක් සිදු වී තිබුණි.

4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ

(අ) අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලය 510 ක් හා තථ්‍ය කාර්ය මණ්ඩලය 331 ක් වූ අතර 179 ක පුරප්පාඩු පැවතුණි.

(ආ) මු.රෙ 453(ඌ) ඡේදයට අනුව සම්පූර්ණ සේවක සංඛ්‍යාව පාලනය පිළිබඳ වාර්තා ආයතන අංශයෙහි නිවැරදිව පවත්වා ගත යුතු වුවත් ආයතන අංශය ඉදිරිපත් කළ 2013 වර්ෂයේ මාසික කාර්ය මණ්ඩල

තොරතුරු සමඟ ගිණුම් අංශයේ සත්‍ය වශයෙන් වැටුප් ගෙවූ නිලධාරීන් සංඛ්‍යාව සමාන විය යුතු වුවත් එසේ සමාන නොවීය.

4.6 වාහන පරිපාලනය

සමාලෝචිත වර්ෂයේදී වාහන 03 ක් අනතුරු වලට ලක්වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මු.රෙ.104 (1), (3), (4) පරිදි වාහන අනතුරු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පවත්වා ප්‍රාරම්භක වාර්තා, පූර්ණ වාර්තා ඉදිරිපත් කළ යුතු වුවත් එසේ කර නොතිබුණි.
- (ආ) මු.රෙ 110 ප්‍රකාරව හානි ලේඛනයක් නඩත්තු කළ යුතු අතර එකී අනතුර/හානි පිළිබඳ විස්තර එහි ඇතුළත් කළ යුතු වුවත් අධිකාරිය විසින් මේ දක්වා සිදු වූ අනතුරු සම්බන්ධයෙන් හා සමාලෝචිත වර්ෂයේ සිදුවී තිබූ අනතුරු 03 සම්බන්ධයෙන් මු.රෙ.110 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/ 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය අනුව අධිකාරිය විසින් ගිණුම් වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් අධිකාරිය විසින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන මාස 12ක් ප්‍රමාද වී 2015 අප්‍රේල් 01 දින විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

5.2 සංයුක්ත සැලැස්ම

අධිකාරියේ කාර්යභාරය සම්බන්ධව වර්ෂ 2012-2017 දක්වා සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබුණද 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී /12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය ප්‍රකාරව සංයුක්ත සැලැස්මේ අඩංගු එක් එක් වැඩසටහනේ ප්‍රතිලාභ ළඟා කර ගැනීමේ ඉලක්ක වෙනුවෙන් නිශ්චිත කාල වකවානු හඳුනාගෙන නොතිබූ බැවින් ක්‍රියාකාරී සැලැස්ම හා සැසඳීමට නොහැකි විය.

5.3 නොවිසඳී ඇති විගණන ඡේද

පසුගිය වර්ෂයේදී ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර නොතිබුණි.

- (අ) ව්‍යාපෘති දෙකක් යටතේ පැවති රු.2,510,672 ක් වටිනා සියයට සියක්ම ක්ෂය කර තිබූ භාවිතයේ පවතින වත්කම් ප්‍රත්‍යාගණනය කර ගිණුම් ගතකර කිරීම.
- (ආ) අධිකාරියේ නිලධාරීන්ට ලබාදුන් අත්තිකාරම් මුදල් පියවීම සඳහා දීර්ඝ කාලයක ප්‍රමාදවීම් පැවතීම හා ඒවා නිරවුල් කිරීමට කටයුතු කර නොතිබීම.
- (ඇ) ගිණුම් පොත් පවත්වා ගෙන යෑමේ පවතින දුර්වලතා නිවැරදි කර ගැනීම.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර අධිකාරියේ සභාපතිනියගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතුවේ.

- (අ) මූල්‍ය පාලනය
- (ආ) ගිණුම්කරණය
- (ඇ) අත්තිකාරම් පියවීම
- (ඈ) වත්කම් කළමනාකරණය